

	පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඛරගමුව - සති පාසල
<b>විෂය - තාක්ෂණවේදය සඳහා විද්‍යාව</b>	<b>සතිය- මාර්තු දෙවන සතිය</b>
<b>ග්‍රේනිය- 13</b>	<b>සැකසුම විද්‍යාලය - B.K.D.N. අධ්‍යීක්ෂණ ගන්කන්ද මධ්‍ය විද්‍යාලය</b>

තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් තොරතුරු තාක්ෂණ සංරච්ඡය සඳහා තිබුත් කරන ලද අමතර කියවීම් පොත හෝ පැතුරුම්පත් මෘදුකාංග පිළිබඳ වෙනත් මූලාශ්‍ර ඇසුරින් පිළිතුරු ලබාගන්න

1. පහත දැක්වෙනුයේ බහුලව පැතුරුම්පත් මෘදුකාංගවල භාවිතාවන ලිඛිත කිහිපයකි. ඒවායේ කාර්යයන් හඳුන්වන්න

ශ්‍රීතය	කාරක එකිය	යෙදීම
1. SUM	=SUM(range)	අදාළ: කෝෂ පරාසයක ඇති සංඛ්‍යාවල එකතුව ලබාදෙයි
2. AVERAGE	=AVERAGE(range)	
3. MAX	=MAX(range)	
4. MIN	=MIN(range)	
5. COUNT	=COUNT(range)	
6. ROUND	=ROUND(range)	
7. RANK	=RANK(range)	

2. පහත දැක්වෙන ලිඛිතවලට කෝෂ - කොටු යොමු කළ හැකි ආකාර වේ. ඒවා හඳුනාගන්න.

1. සාපේක්ෂ කෝෂ - කොටු යොමු ( Relative cell reference)

2. නිරපේක්ෂ කෝෂ - කොටු යොමු (Absolute cell reference)

3. මිගු කෝෂ - කොටු යොමු ( Mixed cell reference)

3. පහත වගුවේ දත්තයන් සඳහා එක් එක් අවස්ථාවට අදාළ වන ලිඛිතයන් ලියා දක්වන්න

	A	B	C	D	E	F	G	H	I	J
1	නම	ගොනිතය	විද්‍යාව	සිංහල	ආගම	ඉංග්‍රීසි	එකතුව	සාමාන්‍ය	ස්ථානය	සාමාර්ථය
2	කමල්	80	75	70	75	60				
3	නීමල්	60	55	65	70	50				
4	සමන්	80	90	85	75	70				
5	වාමර	35	40	60	55	50				
6	සිහිති	90	95	95	80	80				

1. G තිරුවේ එක් එක් සිසුවා ලබාගත් ලකුණු වල එකතුව ලබා ගැනීමට අවශ්‍ය ලිඛිතය

2. H තිරුවේ එක් එක් සිසුවා ලබාගත් ලකුණු වල සාමාන්‍යය ලබා ගැනීමට අවශ්‍ය ලිඛිතය

3. I තීරුවේ එක් එක් සිපුවා ලබාගත් ලකුණු අනුව ස්ථානය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රිතය

4. J තීරුවේ එක් එක් සිපුවාගේ ලකුණුවල සාමාන්‍ය අනුව ලබාගත් සාමාර්ථය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රිතය ලියා දක්වන්න

4. පැතුරුම්පත් මඟකාංග භාවිතාකර ප්‍රස්ථාර නිර්මාණයේදී ප්‍රස්ථාරයක අංගේජාංග , ප්‍රස්ථාරයක් සකස් කිරීමේ මූලික පියවර හා ප්‍රස්ථාරයක අකාරය වෙනස් කිරීම යන ඒවා පිළිබඳව අධ්‍යනය කරන්න